



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

ලංකා රජයේ විදේශ සේවකයින් සඳහා

Registration B 1
(High Reg. P. & S.C.)*
12/78

නොමිලයෙන් නිකුත් කරන ලදී.
உடல்கள் மலர் கட்டப்படாது.
Issued Free of charge

උපදායන ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය / No. } 3522
} *
} ✍

උපදායන හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்தல் சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය / பெரும் பகுதி } කුකුණුරු } ආරාධනා / பிரவு } කුකුණුරු නගරය
District } Division }

1. උපන් දිනය හා ස්ථානය / பிறந்த திகதி இடமும் / Date and place of birth¹
2010 දෙසැම්බර් මාස නික්
වෙහි දින මාසරෝපාල - කුකුණුරු

2. නම / பெயர் / Name
දුකුණුරු චමාදිත්ත කවිරු ජයවර්ධන.

3. ජාති / சாதி / Race
පුරුෂ

4. සම්පූර්ණ නම / முழுப் பெயர் / full name¹
ජයවර්ධන මුදියන්සේලාලාගේ
සුමත්ත චන්දිකා ජයවර්ධන

5. උපන් දිනය / பிறந்த திகதி / date of birth¹
1973 (නැන්තා නැන්තෝ) දෙසැම්බර්
මාස හතර වෙනි දින

6. උපන් ස්ථානය / பிறந்த இடம் / place of birth¹
පොල්පිතිගම දිසා රෝපාල

7. ජාතිය / சாதி / race¹
සිංහල

8. සම්පූර්ණ නම / முழுப் பெயர் / full name¹
සුඛකාරී විකාරමලාගේ ජ්‍යාපා
දර්ශනී

9. උපන් දිනය / பிறந்த திகதி / date of birth¹
1976 (නැන්තා නැන්තෝ) නැන්තා මාස
මාස හතර වෙනි දින

10. උපන් ස්ථානය / பிறந்த இடம் / place of birth¹
දැරණියගල දිසා රෝපාල

11. ජාතිය / சாதி / race¹
සිංහල

12. වයස / வயது / age
අවුරුදු නිස්තරය

13. විවාහකද? / விவாகம் செய்தவர்களா? / Is married?
වි.

14. මවුගේ සම්පූර්ණ නම / முழுப் பெயர் / his full name
ජයවර්ධන මුදියන්සේලාලාගේ
දසනායක

15. මවු උපන් වර්ෂය / பிறந்த வருடம் / his year of birth
1949 (නැන්තා මාස) මැයි මාස හතර වෙනි
දින

16. මවු උපන් ස්ථානය / பிறந்த இடம் / his place of birth
පොල්පිතිගම

17. මවු උපන් ස්ථානය / பிறந்த இடம் / his place of birth

18. මවු උපන් ස්ථානය / பிறந்த இடம் / his place of birth

19. මවු උපන් ස්ථානය / பிறந்த இடம் / his place of birth

20. මවු උපන් ස්ථානය / பிறந்த இடம் / his place of birth

21. මවු උපන් ස්ථානය / பிறந்த இடம் / his place of birth

22. මවු උපන් ස්ථානය / பிறந்த இடம் / his place of birth

<p>9. පියා හි ලියාපදිංචි කළ පුත්තාණයේ සහ පුත්තාණයේ මව්පියාණන්ගේ නම සහ ලිංගභේදය පිළිබඳව විස්තරයක් සපයන්න. If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great grandfather's name</p>	<p>පුද්ගලයාගේ සම්පූර්ණ නම full name</p>	<p>වියා ශ්‍රී ලංකාවේ</p>
<p>10. දැනුම් දෙනවාට අමතරව තම, පදිංචි ස්ථානය හා ලිංගභේදය සම්බන්ධව විස්තරයක් සපයන්න. Informant's full name, residence and in what capacity he gives information</p>	<p>දෙනු ලබන තොරතුරු සපයන්නාගේ නම Name of informant</p>	<p>සුමිත් සුමිත් වික්‍රමසිංහ නො 07, මල්වල පාර මීගමු පාර, කරුණාගල (පියා)</p>
<p>11. ලියාපදිංචි කරන දිනය Date of registration</p>	<p>රේජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>	<p>2010 දෙසැම්බර් 25 නිශ්චිත වේලාවේ දින</p>
<p>12. රේජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>	<p>ලියාපදිංචි කිරීමෙන් පසුව දැනුමක් කරන ලද නැතහොත් සලකුණු කළ නම් වෙනුවට අරඹන නම Name inserted or substituted after registration</p>	<p><i>[Signature]</i></p>
<p>13. වෙනි අංශයට දැනුමක් ලබාදුන් පුද්ගලයාගේ නම සහ ලිංගභේදය පිළිබඳව විස්තරයක් සපයන්න. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>ලියාපදිංචි කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් හෝ රේජිස්ට්‍රාර් ජනරාල් තුනෙන් අත්සන Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>13 වෙනි අංශයට දැනුමක් ලබාදුන් පුද්ගලයාගේ නම සහ ලිංගභේදය පිළිබඳව විස්තරයක් සපයන්න. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>
<p>14. 13 වෙනි අංශයට දැනුමක් ලබාදුන් පුද්ගලයාගේ නම සහ ලිංගභේදය පිළිබඳව විස්තරයක් සපයන්න. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>ලියාපදිංචි කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් හෝ රේජිස්ට්‍රාර් ජනරාල් තුනෙන් අත්සන Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>15. නම දැනුමක් කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් හෝ රේජිස්ට්‍රාර් ජනරාල් තුනෙන් අත්සන Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>

1975 අංක 41 දරන විවාහ, උප්පැන්න හා මරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (110 වන පරිච්ඡේදයේ) 11 (අ) වගන්තියේ විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බවට සහතික කරමි.
 இந்தப் பிரதி 1975 ம் ஆண்டின் 41 ம் இலக்க பிறப்புகள், இறப்புகள், விவாகச் (திருத்தச்) சட்டத்தினால் திருத்தப்பட்டவாறான பிறப்புகள், இறப்புகள், விவாக பதிவுச் செய் சட்டம் அத்தி. 110 பிரிவு II (அ) விள் ஏற்பாடுகளின் கீழ் வழங்கப்படுகின்றது.
 This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.

[Signature]
 දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් ලේකම් / රේජිස්ට්‍රාර්.
 மாவட்டப் பதிவாளர் / இணை மாவட்டப் பதிவாளர் / பதிவாளர்
 District Registrar / Adtl. District Registrar / Registrar.

සැ. යු.- මෙම පිටපතෙහි කවර අන්දමක වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් දැනුවම් ලැබීම යුතු වරදකි.
 குறிப்பு.- இப் பிரதியில் சேர்ப்புகள் அல்லது மாற்றங்கள் செய்தல் தண்டனைக்குரிய குற்றமாகும்.
 Note- It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී. / අ. සේ. / O. S. S.

කුසුම්සිරි ලියනගේ
 රේජිස්ට්‍රාර් - මරණ පිළිබඳ
 වෛද්‍ය - රේජිස්ට්‍රාර්
 මහ රෝහල - රත්නපුර



App
 L. DETAIL

- 01. Name in (In Bloc
- 02. Name w
- 03. Address
- 04. Religi
- 05. Date
- 07. Race

. DETA

1. Fat

Name in f
 Occupati
 Office Ad
 Telephon

2. Mo

Name in
 Occupa